

1. ප්‍රාරම්භක වාක්‍යය.....	02
2. උපලේඛන අංක 2 - පොදු විධිවිධාන හා වරප්‍රසාද	
2.1 පදිංචිය, වාරිකා හා රැකියාව.....	03
2.2 වයස සනාථ කිරීම.....	03
2.3 නීතිය හා අර්ථ දැක්වීම.....	03
2.4 වාරික ගෙවීම/අනුග්‍රහ කාලසීමාව.....	03
2.5 ආයෝජන ගිණුම.....	04
2.6 නිදර්ශිත පරිණාත ප්‍රතිලාභ.....	04
2.7 පවාරණ අගය.....	04
2.8 කොටස් වශයෙන් මුදල් ආපසු ගැනීම.....	05
2.9 වාරික නොගෙවීම.....	05
2.10 ගෙවා නිමි ඔප්පු හා අනිමි නොවීමේ ප්‍රතිලාභ.....	05
2.11 අප්‍රාණික ඔප්පු ප්‍රාණවත් කිරීම/ප්‍රතිශ්ඨාපනය කිරීම.....	06
2.12 රක්ෂණ ඔප්පුවේ වෙනස්කිරීම්.....	06
2.13 ලාභාංශ.....	06
2.14 ඔප්පු ණය මුදල.....	06
2.15 පැවරීම.....	06
2.16 නම්කිරීම.....	07
2.17 නිමිකම් ඉල්ලා සිටීම් ක්‍රියාපටිපාටිය.....	07
2.18 සියදිවි නසා ගැනීම.....	08
2.19 සම්පූර්ණයෙන්ම වගකීම් බැහැර කිරීම.....	08
2.20 වාරිකයන් අනිමිවීම.....	09
2.21 අතුරුදහන් වූ පුද්ගලයන්.....	09
2.22 අවලංගු කිරීමේ අයිතිය.....	09
2.23 විවාද රහිත බව.....	09
2.24 බදුකරණය.....	09
2.25 පැමිණිලි සහ අභියාචනා කළමණාකරණය කිරීමේ ක්‍රියාපටිපාටිය.....	9-10
2.26 ප්‍රාථමික ප්‍රතිලාභය සඳහා වූ සීමාවන්.....	10
3. උපලේඛන අංක 3 - ජීවිත රක්ෂණ අතිරේක ප්‍රතිලාභ	
3.1 හදිසි අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් සිදුවන පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාවයකදී වාරික ගෙවීමෙන් නිදහස්වීමේ ප්‍රතිලාභය (WP).....	11 . 13
4. උපලේඛන අංක 4 - මෙම රක්ෂණ ඔප්පුව සඳහා අදාළ වන නිර්වචන.....	14-18
4.1 මූලික නිර්වචන.....	14-16
4.2 අතිරේක ප්‍රතිලාභ සඳහා අදාළ වන මූලික නිර්වචන.....	16-18

මෙහි පළමු උපලේඛණයේ නම් කර ඇති රක්ෂිතයා/යන්, 1982 අංක 17 දරණ සමාගම් පණත යටතේ සංස්ථාපිත කොට එන් (පී බී එස්) 137 අංකය යටතේ ලියාපදිංචි කොට හා 2007 අංක 7 දරණ සමාගම් පණත යටතේ නැවත සංස්ථාපිත කොට පී ක්‍ර 12 අංකය යටතේ ලියාපදිංචි කොට අංක 20, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ලිපිනයේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යන යුනියන් ඇෂුරන්ස් පී එල් සී (මින් මතු “සමාගම” යනුවෙන් හැඳින්වෙන) සමඟ මෙම ඔප්පුවේ අඩංගු නියමයන් මත හා රක්ෂිතයා/යන් විසින් රක්ෂණය සඳහා කර ඇති යෝජනාවක (සහ කිසියම් ඇතිරේක යෝජනාවක හෝ මැමයක) පදනම මත රක්ෂණයක් සඳහා ගිවිසගෙන ඇත.

ඔප්පුවේ පළමු උපලේඛණයට අනුකූලව වාර්තයන් සමාගම වෙත ගෙවනු ලැබුවහොත්, එවිට එකී උපලේඛණයේ සඳහන් ප්‍රතිලාභ ගෙවිය යුතු වන සිද්ධියක් සිදුවූ විට, එවැනි ප්‍රතිලාභ සමාගම විසින් ගෙවනු ඇත.

මෙය අදාළ පාර්ශව විසින් උපරිම සඳහා වශයෙන් ඇති කරගන්නා ලද ගිවිසුමකි. ඒ අනුව හෝ කරුණු සදාස් ලෙස හුවා දැක්වීමක දී සමාගම මෙම ඔප්පුව ඉහත බවට ප්‍රකාශ කරනු ඇත.

මෙම ඔප්පුව සම්බන්ධයෙන් වන පැවරුමක් හෝ නාමිකයෙකු පිළිබඳ දැන්වීම් කිසිවක් වෙතොත්, එකී දැන්වීම සාමාන්‍යාධිකාරී ජීවිත මෙහෙයුම්, යුනියන් ඇෂුරන්ස් සෙන්ටර්, නො.20, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට එවිය යුතුය.

මින්මතු දැක්වෙන උපලේඛණ පොදු ඔප්පු කොන්දේසි හා වරප්‍රසාද, කොන්දේසි වගන්ති තහවුරු ප්‍රකාශ ආදියද මෙහිලා ගිවිසුමේ පදනමට අඩංගු බව සලකනු ලැබේ.



ප්‍රධාන මෙහෙයුම් නිලධාරී



ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන නිලධාරී

වැදගත්

මෙය නීත්‍යානුකූලව බැඳී ඇති ලේඛනයකි. කරුණාකර මෙය සුරක්ෂිත ස්ථානයක තබන්න. තවද, නියමිත පරිදි වාර්තා ගෙවා ඔප්පුවේ උපරිම ප්‍රතිලාභ ලබාගන්න.

යුනියන් ඇෂුරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

උපලේඛන අංක 2

2. පොදු විධිවිධාන හා වරප්‍රසාද

2.1 පදිංචිය, වාරිකා හා රැකියාව

මෙහි විධිවිධාන සඳහන් කිරීමේ නම් මිස, මෙම ඔප්පුව පදිංචිය, වාරිකා හා රැකියාවට අදාළ සෑම සීමාවකින්ම නිදහස්ය.

2.2 වයස සනාථ කිරීම

ඔප්පුව යටතේ යම් ගෙවීමක් කිරීමට පෙර, ජීවිත රක්ෂිතයාගේ (කලත්‍රයා, දරුවන්, දෙමව්පියන්) උපන්දිනය පිළිබඳව පිළිගත හැකි සහතිකයක් ඉල්ලා සිටීමේ අයිතිය සමාගම සතුවේ. ඔප්පුවේ සඳහන් කරන ලද වයස සාවද්‍ය වීම තේතුවෙන්ම ඔප්පුව අවලංගු නොවන නමුත් වයසට අදාළව යම් සාධාරණ ගැලපීමක්, අදාළ වාරිකය හෝ/සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමාගම විසින් කරනු ඇත.

2.3 නීතිය හා අර්ථ දැක්වීම

- (i) මෙම ඔප්පුවට අදාළ වනුයේ ශ්‍රී ලංකාවේ වලංගු නීතියයි.
- (ii) පද සම්බන්ධයෙන් අනුකූල වන අවස්ථා වලදී රක්ෂිතයා යන යෙදුමට ඔහුගේ හෝ ඇයගේ බුදුල් භාරකාරයාද ඇතුළත් වන අතර ඒක වචන වලට බහු වචන පදද, බහු වචන පද වලට ඒක වචන පදද ඇතුළත් වේ.
- (iii) ච්ලෙසම මෙහිලා පද සම්බන්ධයෙන් අනුකූල වන අවස්ථා වලදී පුරුෂ ලිංග පද ස්ත්‍රී ලිංග පද වෙනුවෙන් ද ස්ත්‍රී ලිංග පද පුරුෂ ලිංග පද වෙනුවෙන් ද අදාළ වේ.
- (iv) ඔප්පුවෙහි පළමු උපලේඛනයේ දක්වා ඇති “අතිරේක ප්‍රතිලාභ” ප්‍රදානය කිරීම, අදාළ අතිරේක ප්‍රතිලාභ උපලේඛනයෙහි සඳහන් කොන්දේසිවලට යටත් වනු ඇත.
- (v) මෙම ඔප්පුවට අදාළ ව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර නොගැලපීමක් ඇති වුවහොත් හෝ වෙනත් ඕනෑම අර්ථ නිරූපණයක් අවශ්‍ය වුවහොත් වයස සිංහල පිටපතට අනුකූලව බලපැවැත්වෙනු ඇත.
- (vi) මෙම රක්ෂණය යටතේ සියළුම වාරික හා ප්‍රතිලාභ ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වලංගු මුදලිනි.
- (vii) ඔබගේ පෞද්ගලික දත්ත පිළිබඳව සමාගම විසින් පිළිපදින ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සමාගමේ නිල වෙබ් අඩවියේ ඇති (www.unionassurance.com/privacy-policy) පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙත පිවිසෙන්න

2.4 වාරික ගෙවීම/අනුග්‍රහ කාලසීමාව

මෙම ඔප්පුව යටතේ සලසා ඇති ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවනු ලබන සියලුම වාරික සඳහා පහත සඳහන් කොන්දේසි අදාළ වනු ඇත.

- (i) සෑම වාර මුදල් ගෙවීමක්ම නියමිත දිනට හෝ ඊට පෙර ගෙවිය යුතු අතර එම වාර මුදල් ගෙවූ බව පිළිගනුයේ සමාගමේ ප්‍රධාන කාර්යාලයට, ඕනෑම ශාඛා කාර්යාලයකට හෝ වාර මුදල් ලබාගැනීමට සමාගම විසින් බලය ලබා දී ඇති ආයතනයකට හෝ එහි ශාඛාවකට වාර මුදල් ලැබුණු විටදී පමණි.
- (ii) අදාළ වාරිකය ගෙවූ බවට වලංගු සාධකය ලෙස පිළිගැනෙනුයේ, සමාගම විසින් හෝ සමාගම විසින් වාරික ලබා ගැනීම සඳහා නිසි පරිදි බලය ලබාදී ඇති අනෙකුත් ආයතන විසින් මුදල් ලබා දුන් බවට ලබා දෙන සහතිකය වේ.
- (iii) වාර මුදල් ගෙවීමට නියමිත දින සිට දින තිහක (30) අනුග්‍රහ කාලසීමාවක් වාරික ගෙවීම සඳහා ලබාදෙනු ලැබේ. මෙම අනුග්‍රහ කාල සීමාව අවසන් වූ පසුව ද අදාළ වාරිකය නොගෙවා ඇත්නම්, පූර්ව දැනුම් දීමකින් තොරව රක්ෂණ ඔප්පුව හා එහි අඩංගු සියලුම ප්‍රතිලාභ සඳහා වන ආවරණ අහෝසි වනු ඇත. මෙම අනුග්‍රහ කාලසීමාව තුලදී ඔප්පුවට අදාළ සෑම ප්‍රතිලාභයක්ම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

2.5 ආයෝජන ගිණුම

සමාගම විසින් මෙම සැලසුම යටතේ නිකුත් කරනු ලබන ඔප්පු සඳහා ආයෝජන ගිණුම් වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යනු ලැබේ.

- (i) රක්ෂණ ඔප්පුවේ පළමු උපලේඛනයේ පළමු කොටසේ සඳහන් පරිදි මූලික ප්‍රතිලාභය සඳහා ගෙවන ලද වාරික මුදල් ආයෝජන ගිණුමට ගැලපීම, වාරික ගෙවූ දිනට අනුකූලව පහත සඳහන් වගුවේ ප්‍රතිශතයන් වලට අනුව ගලපනු ලැබේ.

ඔප්පු වර්ෂය	ප්‍රතිශතය %
1 වන ඔප්පු වර්ෂය	60%
2 වන ඔප්පු වර්ෂය	90%
3 වන ඔප්පු වර්ෂය	100%
4 වන ඔප්පු වර්ෂය	100%
5 වන ඔප්පු වර්ෂය	100%

- (ii) සෑම වසරකම ආරම්භයේදී අතුරු ලාභාංශ ප්‍රතිශතය තීරණය කරනු ලබන අතර එමඟින් මුළු අවුරුද්ද පුරාම අරමුදල ගොඩනැගීම සිදුකෙරේ. අවුරුද්ද අවසානයේදී සමාගම විසින් මුළු අවුරුද්ද සඳහාම සහතික කරනලද ලාභාංශ බෙදාදීම තීරණය කරනු ලැබේ. අවුරුද්ද ආරම්භයේදී සමාගම තීරණය කරන ලද අතුරු ලාභාංශ ප්‍රතිශතය එම වසර සඳහා වන අවම ලාභාංශ බෙදීමේ ප්‍රතිශතය වන බව සහතික කරනු ලැබේ.

- (iii) ආයෝජන ගිණුමේ පහත සඳහන් අයකිරීම් කරනු ලැබේ

(අ) පළමු උපලේඛනයේ I කොටසේ සඳහන් මූලික රක්ෂිත මුදලෙහි ජීවිත ආවරණය වෙනුවෙන් වන මාසිකව ගණනය කරනු ලබන වාරිකය ගණනය කරනු ලැබේ. ජීවිත අවදානම මත වාරිකය ගණනය කරනු ලබන්නේ ඉන්මතු වන අවදානමට අනුකූලවය. මෙම ගණනය කිරීම මූලික රක්ෂිත මුදල, ආයෝජන ගිණුම සහ වත්මන් වයසට සමීප උපන් දිනයට වසර 3ක් එක් කළ පසු ඇති වයස සඳහායි.

(ආ) මාසික අරමුදල් කළමනාකරණ ගාස්තුව - ආයෝජන, පරිපාලන, අත්පත්කරගැනීම් සහ සමාගම විසින් සපයනු ලබන අනෙකුත් සේවාවන් ආවරණය කිරීම සඳහා මෙම ගාස්තුව අය කරන අතර එය ආයෝජන ගිණුමෙන් 1.25% ක වාර්ෂික ප්‍රතිශතයකි.

ජීවිත ආවරණ වියදම් ගණනය කිරීමේදී භාවිතා කරන මරණ අනුපාත සඳහා II ඇමුණුම වෙත යොමු වෙන්න.

2.6 නිදර්ශිත පරිණත අගය

පළමු උපලේඛනයේ දෙවන කොටසේ සඳහන් නිදර්ශිත පරිණත අගය හුදෙක්ම පරිණත අගයන් නිදර්ශනය කිරීම සඳහා විවිධ ලාභාංශ ප්‍රතිශත මත ගණනය කරන ලද්දකි. මෙමගින් බලාපොරොත්තු වන්නේ කල්පිරීමේදී ලැබිය හැකි අපේක්ෂිත මුදල පිළිබඳ අදහසක් ලබාදීමකි. සමාගම විසින් ගෙවනු ලබන පරිණත මුදල තීරණය වනුයේ වාරික මුදල් ගෙවූ දිනයන් හා සමාගම නිකුත් කරන ලාභාංශ ප්‍රතිශත මතය.

2.7 පවාරණ අගය

ආරම්භක දිනයේ සිට ඔප්පුවට අවුරුදු තුනක (03) කාලයක් සම්පූර්ණ වීමෙන් හා යටත් පිරිසෙයින් අවුරුදු තුනක (03) කාලයක් සඳහා වාරික ගෙවීමෙන් අනතුරුව මෙම ඔප්පුව පවාරණ අගයක් ලබනු ඇත. පළමු උපලේඛනයේ ii කොටසේ දක්වා ඇති කිසිදු අතිරේක ප්‍රතිලාභයක් සඳහා පවාරණ අගයක් හිමි නොවේ.

සමාගම විසින් නිගමනය කරන පවාරණ අගය, ඔප්පුව සම්බන්ධව සමාගමට ලැබිය යුතු යම් මුදලක් වේ නම් එම මුදල අඩුකර ගෙන, ඔප්පුවට හිමිකම් ඇති තැනැත්තා/තැනැත්තන් හට සමාගමේ අදාල අවශ්‍යතාවන් සපුරාලීමෙන් අනතුරුව ලබාගත හැකිය. ඔප්පුවට අවුරුදු 10ක් සම්පූර්ණ වීමෙන් පසුව සිදුකරන පවාරණයන් හිදී පවාරණ ගාස්තුවක් අයකිරීමක් සිදුනොවේ. ඔප්පුව පවාරණය කිරීමෙන් පසුව කෙරෙන වාරික ගෙවීමක් හේතුවෙන් සමාගම වෙත කිසිදු වගකීමක් ඇති නොවන්නේය

පවාරණ අගය ගණනය කරන්නේ පහත පරිදිය.

ශුද්ධ පවාරණ අගය = පවාරණය කරන ලද දිනට ඇති ආයෝජන ගිණුමෙහි වටිනාකම - පවාරණ ගාස්තුව - ගෙවිය යුතු ණය මුදල් (අදාළ නම්)

පවාරණ ගාස්තුව ගණනය කරන්නේ පහත පරිදිය.

පවාරණ ගාස්තුව = පවාරණය කරන ලද දිනට ඇති ආයෝජන ගිණුමෙහි වටිනාකම x පවාරණ ගාස්තු %

පවාරණ ගාස්තු සඳහා ඇමුණුම I බලන්න.

2.8 කොටස් වශයෙන් මුදල් ආපසු ගැනීම

මෙම උපලේඛණයේ 2.7 යටතේ සඳහන් කර ඇති ආකාරයට මෙම ඔප්පුව පවාරණ අගයක් අත්කර ගැනීමෙන් පසු හා ඔප්පු ආරම්භක දිනයේ සිට අවුරුදු දහය (10) ක් ඉක්මවීමෙන් පසු පහත කොන්දේසිවලට අනුකූලව, ආයෝජන ගිණුමෙන් කොටස් වශයෙන් මුදල් ආපසු ලබා ගත හැකිය.

- (අ) මුදල් ආපසු ලබාගැනීමෙන් පසුව අවම වශයෙන් රු. 100,000/- ක මුදලක්වත් ආයෝජන ගිණුම තුල ඉතිරි වී තිබිය යුතුය.
- (ආ) මුදල් ආපසු ලබාගැනීමකින් පසුව ආයෝජන ගිණුම තුල ඉතිරිවන මුදල උපලේඛණයේ දක්වා ඇති මූලික රක්ෂිත මුදලෙහි අගයට වඩා අඩු වන්නේ නම්, මූලික රක්ෂිත මුදල ස්වයංක්‍රීයව ආයෝජන ගිණුමෙහි වටිනාකමට සමාන අගයක් දක්වා අඩුවේ.
- (ඇ) එක් අවස්ථාවකදී ආපසු ලබා ගන්නා කොටස් මුදල රු. 25,000/- කට නොඅඩු විය යුතුය.
- (ඈ) එක් ඔප්පු වර්ෂයක් තුල කරනු ලබන මුදල් ආපසු ගැනීම් අවස්ථා ගණන දෙක (2)කට සීමාවේ.
- (ඉ) කොටස් වශයෙන් මුදල් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
- (ඊ) රක්ෂණ ඔප්පුවට අවුරුදු දහය (10) ක් ඉක්මවීමෙන් පසු ඔප්පුව පවාරණය කිරීම මගින් කිසිදු පවාරණ ගාස්තුවකින් තොරව ආයෝජන ගිණුමේ ඇති සම්පූර්ණ මුදල නැවත ලබාගත හැක.

2.9 වාරික නොගෙවීම

අනුග්‍රාහක කාලසීමාවෙන් පසුවද වාරිකයන් හිඟව තිබේ නම් පහත සඳහන් කොන්දේසි අදාළ වේ.

- (i) **පවාරණ අගයක් ලබා නොමැති ඔප්පුවක් නම්,**
නියමිත වාරික නොගෙවූ දින සිට පවාරණ අගයක් ලබා නොමැති ඔප්පුවක් නම් අප්‍රාණික වේ. ඔප්පුව අප්‍රාණික වූ දිනයෙන් පසුව පැන නගින හිමිකම්පෑමක් සඳහා ප්‍රතිලාභ හිමි නොවේ.
- (ii) **පවාරණ අගයක් ලබා ඇති ඔප්පුවක් නම්,**
ඉහත අංක 2.7 හි දක්වා ඇති ලෙස ඔප්පුව පවාරණ අගයක් ලබා ඇත්නම් ඔප්පුව ස්වයංක්‍රීයව ගෙවා හිමි ඔප්පුවක් බවට පත්වන අතර අංක 2.10 හි සඳහන් කොන්දේසි හා වරප්‍රසාද අදාළ වනු ඇත.

2.10 ගෙවා නිම් ඔප්පු හා අනිම් නොවීමේ ප්‍රතිලාභ

ඔප්පුවට හිමිකම් ඇති තැනැත්තා/තැනැත්තන්ගේ ලිඛිත ඉල්ලීමකට අනුව සහ ඒ හිමිකම් සනාථ කිරීමට යටත්ව, පවාරණ අගයකට හිමිකම් ලැබූ ඔප්පුවක් එසේ පවාරණ අගය ලැබීමෙන් පසු ඕනෑම අවස්ථාවක ගෙවා නිම් ඔප්පුවක් බවට පත්කළ හැක. රක්ෂිතයාගේ ඉල්ලීම අනුව හෝ ඉහත අංක 2.9 (ii) හි දක්වා ඇති ලෙස ස්වයංක්‍රීයව ගෙවා නිම් ඔප්පුවක් බවට පත්වීමෙන් අනතුරුව මෙහි සඳහන් වරප්‍රසාද හා කොන්දේසි අදාළ වේ.

- (i) කලින් සිදුවන මරණයක දී, ආයෝජන ගිණුමේ ඇති මුදල ගෙවනු ලැබේ. එසේ වුවත් නොගෙවන ලද මුල් වාරිකය ගෙවීමට නියමිතව තිබූ දින සිට දින එකසිය අසූවක් (180) තුළදී ගෙවනම් ඔප්පුවක මූලික ප්‍රතිලාභ යටතේ මරණ හිමිකමක් ඉදිරිපත් වුවහොත්, නොගෙවන ලද වාරික අඩුකර ගැනීමෙන් පසු මූලික රක්ෂිත මුදල හෝ ආයෝජන ගිණුමේ ඇති මුදල යන දෙකින් වැඩි අගය ගෙවනු ලැබේ.

- (ii) ඉහත කොන්දේසි ක්‍රියාත්මක වීමෙන් පසු ඔප්පුව යලි ප්‍රාණවත් කර තිබේ නම් හැර, කිසියම් වාර්තයක් ගෙවීම හෝ ධාරගැනීම නිසා සමාගම වෙත කිසිදු වගකීමක් නොපැවරේ.

2.11 අප්‍රාණික ඔප්පු ප්‍රාණවත් කිරීම/ප්‍රතික්ෂේපනය කිරීම

වාර්තා නොගෙවීම හේතුවෙන් අප්‍රාණිකවූ හෝ ස්වයංක්‍රීයව ගෙවා නිමි තත්වයට පත්වූ ඔප්පු නැවත ප්‍රාණවත් කිරීම / ප්‍රතික්ෂේපනය කිරීම මූලික ප්‍රතිලාභයට අදාළ අවසාන වාර්තය ගෙවීමට නියමිත දිනට පෙර ජීවිත රක්ෂිතයාගේ ජීවිත කාලය තුළ පහත සඳහන් කොන්දේසි වලට අනුව සිදුකළ හැක.

- 1) නොගෙවන ලද මුල් වාර්තය ගෙවීමට නියමිතව තිබූ දින සිට සය මසක් තුළදී හිඟ වාර්තා සියල්ල ගෙවීමෙන්
- 2) නොගෙවන ලද මුල් වාර්තය ගෙවීමට නියමිතව තිබූ දින සිට සය මසක් ගතවීමෙන් පසු සමාගම සෘණිමකට පත්වන සේ සමගාමී වියදමෙන් තොරව ජීවිත රක්ෂිතයා රක්ෂණයට සුදුසු බවට වෛද්‍ය සාක්ෂි සමග හිඟ වාර්තා සියල්ල හා ඔප්පු ප්‍රාණවත් කිරීමේ ගාස්තු ගෙවීමෙන්

කෙසේ වෙතත්, ඔප්පුව / අතිරේක ප්‍රතිලාභ ප්‍රාණවත් කිරීම/ ප්‍රතික්ෂේපනය කිරීම සලකා බැලීම සමාගමේ ප්‍රාරක්ෂණ රීතින්වලට අනුකූලව සහ ඔප්පුනිමියාගේ රක්ෂණය වීමට ඇති සුදුසුකම් මත තීරණය වේ.

2.12 රක්ෂණ ඔප්පුවේ වෙනස්කිරීම්

රක්ෂණ ඔප්පුවේ වෙනස්කිරීම් සඳහා රක්ෂණ ඔප්පුනිමියාගෙන් ලැබෙන ඉල්ලීම්, සමාගම විසින් සිය අභිමතය පරිදි, අවශ්‍ය යැයි සලකන නියමයන් සහ කොන්දේසි මත සලකා බැලිය හැකිය.

රක්ෂණ ඔප්පුවේ වරප්‍රසාද සහ කොන්දේසි, සමාගමේ බලයලත් නිලධාරියෙකු විසින් නිසි ලෙස අනුමත කර අත්සන් කරන ලද රක්ෂණ ඔප්පු පිටසකක් සහිතව මිස, අත්හැරීම හෝ වෙනස් කිරීම සිදුකළ නොහැකිය.

2.13 ලාභාංශ

සෑම වසරකම දෙසැම්බර් 31 දිනදී ආයෝජන ගිණුමට ලාභාංශ ගලපනු ලැබේ. සමාගමේ ජීවගණකඥ විසින් තීරණය කරනු ලබන පරිදි සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල "ආයෝජන ගිණුමට" අදාළවන ආයෝජන ඉපැයීම් වලින් සියයට සියය (100%) ක් ලාභාංශ ලෙස දැක්වේ.

2.14 ඔප්පු ණය මුදල්

ඔප්පුවට ඇති අයිතිය පිළිබඳ සතුටුදායක ඔප්පු කිරීමකට යටත්ව සහ රක්ෂණ ඔප්පුව සුරැකුමක් ලෙස භාවිතා කරමින්, පවාරණ අගයෙන් සියයට අනුවක් (90%) නොඉක්මවන මුදලක් සඳහා, ලිඛිත අයදුම්පතක් මත, සමාගම විසින් කලින් කලට තීරණය කරන නියමයන් සහ කොන්දේසි සහ පොලී අනුපාතය මත, ණය ලබා දිය හැකිය. විවැනි ණය මුදල්වලට අදාළ නියමයන් සහ කොන්දේසි, ණය ලබාදෙන අවස්ථාවේ ක්‍රියාත්මක වන සමාගමේ සම්මත ණය ගිවිසුමට අනුකූල විය යුතු වේ.

රක්ෂණ ඔප්පු කාලසීමාව තුළ ණය ආපසු ගෙවන ලෙස සමාගම විසින් නියම කළ හැකි අතර, ආපසු නොගෙ වන්නේ නම්, ණය සහ ඒ මත ඕනෑම හිඟ පොළියක් මරණ හිමිකම් පෑමෙන්, පවාරණ අගයෙන් හෝ කල්පිරීමේ ප්‍රතිලාභයෙන් යන මෑයෙන් පළමුව ඵලඹෙන අවස්ථාවෙන් අඩු කරනු ලැබේ.

නිතිපතා රක්ෂණ වාර්තා නොගෙවීම සහ/හෝ ණය ආපසු නොගෙවීම හේතුවෙන් ණය මුදලේ මුළු මුදල සහ හිඟ පොළිය රක්ෂණ ඔප්පුවේ පවාරණ අගය ඉක්මවා ගියහොත්, පූර්ව දැනුම්දීමකින් තොරව රක්ෂණ ඔප්පු ස්වයංක්‍රීයව අවලංගු වන අතර, සමාගම විසින් පවාරණ අගය භාවිතා කරමින් හිඟ ණය සහ පොලී මුදල අයකර ගනු ඇත.

2.15 පැවරීම

මෙම ඔප්පුව පිළිබඳව යම්කිසි පැවරීමක් වේ නම් එකී පැවරුම පිළිබඳ ලිඛිත දැන්වීමක් සමාගමට ලැබී, එය සමාගම විසින් පිළිගෙන වාර්තාගත කොට තහවුරු කරන තෙක් එම පැවරීම සම්බන්ධයෙන් කිසිදු බැඳීමක් සමාගම සතු නොවේ. තවද පැවරීමක් ලැබී එය ලේඛණගත කිරීමට පෙර සමාගම සෘණිමකට පත් වන පරිදි පරීක්ෂා කිරීම

සඳහා මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය සමාගම සතුවේ. පැවරීම ලේඛනාගත කිරීමේදී, පැවරුමෙහි අඩංගු කරුණු පිළිබඳව හෝ විභි වලංගුභාවය හෝ නීතිමය බලපෑම පිළිබඳව වගකීමට හෝ ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට හෝ සමාගම බැඳී නොමැත.

2.16 නම්කිරීම

- (i) ඔප්පු කාලසීමාව අතරතුර සමාගම වෙත ඉදිරිපත් කරන ලිඛිත දැන්වීමක් මගින් මෙම ඔප්පුව යටතේ නාමිකයෙකු/නාමිකයන් පත්කිරීමට හෝ විසේ නම් කරන ලද්දෙකු වෙතස් කිරීමට රක්ෂිතයාට හැකියාව ඇත.
- (ii) අදාළ නීති වලට යටත්ව නාමිකයන් වෙතස් කිරීමක් වලංගු වනුයේ එම වෙනස්කිරීම පිළිබඳව රක්ෂිතයා විසින් කරනු ලබන ලිඛිත ඉල්ලීම සමාගම විසින් පිළිගෙන වාර්ථාගත කොට තහවුරු කරන ලද්දේ නම් පමණි.
- (iii) නාමිකයා/නාමිකයන් විසේ වෙනස් කරනු ලැබූ විට එම වෙනස් වීම් වලංගු ලෙස සලකනුයේ ලිඛිත දැන්වීම ලැබුනු දිනයේ සිටය. මෙම ඔප්පුව යටතේ සමාගම විසින් ගෙවිය යුතු මුදල් නාමිකයාට ලැබීම හා එම මුදල් ලැබුණු බව පිළිගැනීම මෙම ඔප්පුවට අනුව සමාගම මත පැවරෙන වගකීමෙන් නිදහස් කිරීමේ හා එකී මුදල් ගෙවීම පිළිබඳ තීරණාත්මක සාක්ෂියද වේ.
- (iv) ජීවිත රක්ෂිතයා මරණයට පත්වන විට නාමිකයා ජීවත්ව නොසිටී නම්, ගෙවිය යුතු මුදල රක්ෂිතයාගේ උරුමකරුවන්ට ගෙවනු ඇත.
- (v) මෙම ඔප්පුව පිළිබඳව පැවරීමක් කල විට, දැනට පවතින නම්කිරීම්/නාමිකයා අවලංගු වේ. ඔප්පුව ප්‍රති පැවරුමක් කලවිට, ඔප්පුහිමියා විසින් පෙර පැවති නම්කිරීම්/නාමිකයා නැවත පත් කිරීම හෝ නව නාමිකයෙක්/නාමිකයින් ඇතුළත් කිරීම සඳහා සමාගම වෙත ලිඛිතව දැනුම් දීමක් සිදු කල යුතු වේ.
- (vi) නම් කිරීමකට අදාළ නාමිකයෙකුගේ අයිතිය ක්‍රියාත්මක වන්නේ ජීවිත රක්ෂිතයාගේ අභාවය හේතුවෙන් පැන නගින ප්‍රතිලාභ ගෙවීම් වලට පමණි.

2.17 හිමිකම් ඉල්ලා සිටීම ක්‍රියාපටිපාටිය

ඔබගේ හිමිකම් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කඩිනම් සහාය ලබාගැනීම සහ විමසීම් සඳහා කරුණාකර පහත දැක්වෙන ක්‍රම ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

- ඇමතුම් මධ්‍යස්ථාන පොදු දුරකථන අංකය: 0112990 990
- ක්ෂණික ඇමතුම්: 1330 (ක්‍රියාත්මක කාලය: පැය 24x7)
- ආයතනික විද්‍යුත් තැපෑල: info@unionassurance.com

හිමිකම් සැකසීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ඔබේ හිමිකම් ඉල්ලා සිටීම තක්සේරු කිරීම සඳහා කරුණාකර පහත සඳහන් සම්මත ලේඛන ඉදිරිපත් කරන්න. හිමිකම් වර්ගය මත පදනම්ව අවශ්‍ය වන සම්මත ලේඛන සඳහන් කර ඇත.

සෑම හිමිකම් ඉල්ලා සිටීමක්ම තක්සේරුකරණයකට යටත් වන අතර, ලැබී ඇති ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත්, හිමිකම් ඉල්ලා සිටීමක් හා සම්බන්ධ වැඩිදුර හෝ අමතර ලේඛන සමාගමේ හිමිකම් අංශය විසින් හිමිකම් ඉල්ලා සිටින අයගෙන් ඉල්ලා සිටිනු ඇති බව කරුණාවෙන් සලකන්න. විසේම, ඉල්ලා ඇති පරිදි සියලුම අදාළ ලේඛන නිසි කලට ඉදිරිපත් කිරීම හිමිකම් තක්සේරුකරණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

- මරණ හිමිකම්
 - හිමිකම් පෝරමය
 - මරණ සහතිකය
 - ජීවිත රක්ෂණ ඔප්පුවෙහි මුල් පිටපත / රක්ෂණ ඔප්පු සහතිකය
 - නාමිකයාගේ/ නාමිකයන්ගේ ජාතික හැඳුනුම්පත හෝ උප්පැන්න සහතිකය
 - නාමිකයා සහකරු හෝ සහකාරිය වන්නේ නම් විවාහ සහතිකය
 - මරණ පරීක්ෂණ වාර්තාව හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව (පවත්වා ඇත්නම්)

- අකර්මණ්‍යතා හිමිකම්
 - හිමිකම් පෝරමය
 - වෛද්‍ය වාර්තා / රෝග නිශ්චය තුණ්ඩුව
 - ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා විසින් සම්පූර්ණ කළ යුතු වාර්තාව (Private Medical Attendants Report (PMAR))

රක්ෂණ ඔප්පු කොන්දේසි සහ විධිවිධාන සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුවේ අදාළ කොන්දේසි පරීක්ෂා කර බලන්න.

හිමිකම් ප්‍රමාණය ස්ථාපිත කිරීම, මුද්‍රාහැරීමේ ලේඛන ලැබීම, සහ හිමිකම් ඉල්ලා සිටින අයගේ අනන්‍යතාව තහවුරු කිරීම ඇතුළත් සියලු ලේඛන කටයුතු සපුරා ඇති විට, දින 14ක් ඇතුළත හිමිකම් පියවීම සිදුකෙරෙනු ඇත.

2.18 සියදිවි නසාගැනීම

ඔප්පුව ආරම්භක දිනය හෝ ඔප්පුවේ දිනය හෝ ඔප්පුව ප්‍රාණවත්/ප්‍රතික්ෂේපනය කළ දිනය යන සිදුවීම් වලින් අවසන් සිදුවීමෙන් දින සිට ලිපි මාස දොළහ (12) ක් ඇතුළත ජීවිත රක්ෂිතයා ප්‍රකෘති සිහිය ඇතිව හෝ නැතිව සියදිවි නසාගත හොත් වටිනා ප්‍රතික්ෂේපවත් සඳහා සද්භාවයෙන් තුන්වන පාර්ශවයක් විසින් අත්කර ගන්නා ලද පැවරීමක් පිළිබඳ දැන්වීමක් මරණය වූ දිනට පෙරාතුව සමාගම වෙත ලිඛිතව ලැබී එය පිළිගෙන ඇත්නම් ඒ ප්‍රමාණය දක්වා හැර, මෙම ඔප්පුව ශුන්‍ය ඔප්පුවක් වනු ඇත.

2.19 සම්පූර්ණයෙන්ම වගකීම් බැහැර කිරීම

පහත සඳහන් අවස්ථා වලදී මෙම ඔප්පුව යටතේ කිසියම් ගෙවීමක් කිරීමට සමාගම බැඳී නැත.

- (i) පැමිණිලි කරන ලද මරණයට හෝ හදිසි අනතුරට හේතු වී ඇත්තේ හෝ සිද්ධි වී ඇත්තේ ජීවිත රක්ෂිතයා කිසියම් යුද්ධයකට හෝ යුධ තත්වයකට සමාන සිද්ධීන් වලට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ ආක්‍රමණයකට හෝ විදේශීය සතුරු ක්‍රියාවකට හෝ විදිරවාදිකම් හෝ යුද්ධයකට සමාන සිද්ධීන් වලට (යුධ තත්වයක් ප්‍රකාශයට පත්කර හෝ නොකර ඇති විට) හෝ සිවිල් යුද්ධයකට හෝ කැරලි කෝලාහලයකට, හමුදාවට විරුද්ධව කැරලි ගැසීමකට, විප්ලවයකට, රාජ සන්තක කිරීමකට සහ/හෝ රාජ්‍ය හෝ පළාත් පාලන අධිකාරියක නියෝගයක් මත කරන ලද ජන සතු කිරීමකට හෝ සෘජුව හෝ වක්‍රව සහභාගී හෝ සම්බන්ධවීමකදී හෝ තත්වාකාරයෙන් හෝ නීත්‍යානුකූලව පිහිටුවන ලද ආණ්ඩුවක් සාහසිකව පෙරලා දැමීමකට ඉලක්ක වන යම් ක්‍රියාකාරකමක් සිදුකරන සංවිධානයක් හමින් සහ/හෝ ඊට සම්බන්ධව යම් පුද්ගලයෙකු විසින් කරන ක්‍රියාවන් සඳහා සහභාගීවීමෙන් නම්; සහ/හෝ
- (ii) පැමිණිලි කරන ලද මරණය හෝ හදිසි අනතුර සිදුවී ඇත්තේ චිවැහි යුද්ධයක්, කැරැල්ලක්, ජන කැලඹීමක්, හමුදා කැරැල්ලක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් මැඩ පැවැත්වීමට තැත් කිරීමේදී සන්නද්ධ හෝ පොලිස්, හමුදා වල කිසියම් සාමාජිකයෙකු විසින් ගත් කිසියම් ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලය හේතුවෙන් හෝ චිවැහි යුද්ධයක්, කැරැල්ලක් හෝ ජන කැලඹීමක්, හමුදා කැරැල්ලක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍රව සහභාගී වීමෙන් හෝ සම්බන්ධවීමක් සම්බන්ධයෙන් ජීවිත රක්ෂිතයා අත්අඩංගුවට ගැනීමට හෝ අල්ලා ගැනීමට තැත්කිරීමකදී; සහ/හෝ
- (iii) මෙම රක්ෂණ ඔප්පුවට අදාළ යෝජනාවේ, හෝ ප්‍රකාශනයේ සහ/හෝ වියට සම්බන්ධ සහ/හෝ මෙම රක්ෂණ ඔප්පුව යටතේ නියම කරන ලද වෙනත් ඕනෑම ලියවිල්ලක් සම්බන්ධව සියළු කරුණු අවිංකව රක්ෂිතයා විසින් හෙලිදරව් කිරීමට අපොහොසත් වුවහොත් සහ/හෝ නොසලකා හැරියහොත්; සහ/හෝ
- (iv) වංචා සහගතව හෝ සාවද්‍ය ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වන හිමිකමකදී; සහ/හෝ
- (v) ජීවිත රක්ෂිතයා විසින් කරන ලද නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන්; සහ/හෝ
- (vi) ජීවිත රක්ෂිතයා විසින් කුපිත කිරීමෙන් වූ පහර දීමකින් හෝ සාපරාධී ක්‍රියාවක් කිරීමේදී හෝ එසේ කරන්නට තැත් කිරීමේදී හෝ අත් අඩංගුවකට ගැනීමකට ප්‍රතිරෝධය දැක්වීමේදී හටගත් තුවාල, මෙම වගන්ති යටතේ සමාගම එහි වගකීම බැහැර කළ කවර අවස්ථාවක වුවද පැමිණිලි කර ඇති මරණය හෝ හදිසි අනතුර සිදුවූයේ ඉහත සඳහන් ක්‍රියාවන් හෝ සිදුවීම් කිසිවක් හේතුවෙන් නොවන බව ඔප්පු කිරීමේ භාරය මෙම ඔප්පුව යටතේ කිසියම් ප්‍රතිලාභයකට හිමිකම්පාත්‍ර ලබන අයෙකු වෙත පැවරේ.

2.20 වාරිකයන් අභිමිච්ඡා

මෙම ඔප්පුවට අදාළ යෝජනාවේ සහ ප්‍රකාශනයෙහි හෝ ගිවිසුම යටතේ වූ වෙනත් ලියකියවිලි වල අසත්‍ය හෝ වැරදි සහගත ප්‍රකාශ අඩංගු වේ නම්, මෙම ඔප්පුව බල රහිත වන අතර දැනටමත් ගෙවා ඇති වාරිකයන්ද අහිමි වනු ඇත.

2.21 අතුරුදහන් වූ පුද්ගලයන්

ජීවිත රක්ෂිතයා ජීවත්ව සිටියේ නම්, ඔහු ගැන තොරතුරු ස්වාභාවයෙන් දැනගත යුතුව තිබුණු තැනැත්තන් විසින් එක් වර්ෂයක් ඔහු ගැන කිසිම තොරතුරක් දැන නොගන්නා විටකදී ජනිත වන පූර්ව නිගමනයක් පදනම් කරගෙන ජීවිත රක්ෂිතයාගේ මරණය ඔප්පුකිරීමට උත්සුක වන අවස්ථාවකදී ජීවිත රක්ෂිතයා පිළිබඳව අසන්නට නොලැබුණු දින සිට වසර හත (07) ක කාලයක් ගෙවියන තෙක් මෙම රක්ෂණ ඔප්පුව යටතේ කිසිදු නිමිකමක් ගෙවිය යුතු නොවේ.

2.22 අවලංගු කිරීමේ අයිතිය

රක්ෂිතයාට හෝ ජීවිත රක්ෂිතයාට ඔප්පුව ලැබී දින 21 ක් ඇතුළත (Cooling-off period/free-look period) ජීවිත රක්ෂණ ඔප්පුව සමාගමට ආපසු ධාර දීමෙන් එම ඔප්පුව අවලංගු කරනු ලැබිය හැකිය. එවිට, වෛද්‍ය පරීක්ෂණ වාර්තා හා රසායනාර පරීක්ෂණ සම්බන්ධ ගාස්තු අයකර ගැනීමෙන් පසුව, ගෙවන ලද ඉතිරි සියළුම වාරික මුදල් සමාගම විසින් ආපසු ගෙවනු ලැබේ. කෙසේ වුවද ඔප්පුව අවලංගු කරනුයේ, රක්ෂණ ඔප්පුව ලැබී දින විසි එකක් (21) ගතවීමෙන් පසුව නම්, එකී ඔප්පුව යටතේ පවාරණ අගයක් ලබා ඇත්නම් හැරෙන්නට, කිසිදු මුදලක් නොගෙවනු ඇත.

2.23 විවාද රහිත බව

ඔප්පුව නිකුත් කල දින, ප්‍රාණවත් හෝ ප්‍රතික්ෂේපනය කල දින අතුරෙන් අවසානයට යෙදෙන දින සිට අවුරුදු දෙකක (02) කාල සීමාවක් ඔප්පුව බලාත්මකව පැවතීමෙන් පසු, සමාගම ජීවිත රක්ෂිතයා හෝ රක්ෂිතයා සමඟ මෙම ඔප්පුව යටතේ ගිවිසුමකට ඇතුළත් කරවා ගැනීමට පෙළඹවීම සඳහා වැදගත් කරුණු පිළිබඳව අසත්‍ය, සාවද්‍ය හෝ වංචනික ප්‍රකාශ කර ඇති බවට පෙනී යන විටකදී හැරෙන්නට, මෙම ඔප්පුවේ වලංගුභාවය සම්බන්ධයෙන් විවාදයක් ඇති නොවන්නේය.

2.24 බදුකරණය

සමාගම, ඔප්පු හිමියා, නාමිකයා හෝ නිමිකම්පාත්‍යා විෂයෙහි යම් නීතියක්, නියමයක් මගින් හෝ අන්‍යාකාරයකින් පනවනු ලැබිය හැකි යම් බද්දක් හෝ වෙනත් ගෙවීමක් වෙනුවෙන් ආයෝජන ගිණුමෙන් සහ රක්ෂණය යටතේ ලැබීමට ඇති ප්‍රතිලාභ කිසිවකින් අඩු කිරීම අවශ්‍ය යයි හා උචිත යයි සමාගමේ මතය වන යම් අඩු කිරීම් කිරීමට සමාගමට හැකියාව ඇත.

2.25 පැමිණිලි සහ අභියාචනා කළමණාකරණය කිරීමේ ක්‍රියාපටිපාටිය

පැමිණිලි සහ අභියාචනා කළමණාකරණය කිරීමේ ක්‍රියාවලියට අනුව සමාගම විසින් පිරිනමනු ලබන සේවාවන් හෝ සැලසුම් හා සම්බන්ධ පැමිණිලි හා අභියාචනා සඳහා වන ක්‍රියාපටිපාටිය පහත විදහා දැක්වෙයි. මෙම ක්‍රියාපටිපාටිය මගින් කඩිනමින් සහ කාර්යක්ෂමව පැමිණිලි නිරාකරණය කිරීම සඳහා සැකසූ ක්‍රියාපටිපාටියක් සහතික කෙරෙයි.

- (i) **පැමිණිලි ඉදිරිපත් කළ හැකි ක්‍රම**
 - පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම්: 0112990990 හෝ 1330 කෙටි කේතය ඔස්සේ.
 - ලිඛිත පැමිණිලි: සමාගමේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලවලට පැමිණිල්ලක්, ලිඛිත ව ඉදිරිපත් කිරීම මගින්.
 - පෞද්ගලිකව පැමිණ හමුවීම: සමාගමේ ප්‍රධාන කාර්යාලයට හෝ ඕනෑම ශාඛාවකට පැමිණීම මගින්.
 - ආයතනික වටිස්ඇප් අංකය: ආයතනික වටිස්ඇප් අංකය වන 0771330000 ඔස්සේ ලිඛිත පැමිණිල්ලක් යොමු කිරීම මගින්.
 - ආයතනික විද්‍යුත් තැපෑල: විද්‍යුත් තැපෑල ඔස්සේ info@unionassurance.com වෙත ලිඛිත පැමිණිල්ලක් යොමු කිරීම මගින්.

පැමිණිල්ල ඉදිරිපත් කළ පසු, වැඩකරන දින 3ක් ඇතුළත පැමිණිල්ලට අදාළ යොමු අංකයක් සමඟ පැමිණිල්ල

ලද බවට දැනුම්දීමක් රක්ෂණ ඔප්පු හිමියාට ලැබෙනු ඇත. මෙම යොමු අංකය භාවිතයෙන් පැමිණිල්ලට අදාල කටයුතු සිදුකිරීමේ ක්‍රියාවලිය පුරා සිය පැමිණිල්ල සම්බන්ධ තත්ත්වය ගැන තොරතුරු සොයා බැලීමට රක්ෂණ ඔප්පු හිමියාට ඉඩ සැලසෙයි. සමාගමේ පැමිණිල්ල කළමනාකරණය කිරීමේ ක්‍රියාපටිපාටිය හා සම්බන්ධ වැඩිදුර තොරතුරු www.unionassurance.com වෙත පිවිසීමෙන් ලබාගත හැක.

(ii) පැමිණිල්ල නිරාකරණය සඳහා ගත වන කාලය:

පැමිණිල්ල ලැබුණු දිනයේ සිට වැඩකරන දින 14ක් ඇතුළත පැමිණිල්ල නිරාකරණය කිරීමේ ක්‍රියා පටිපාටිය අවසන් වනු ඇත. යම් හෙයකින් සමාගමට අදාල පැමිණිල්ල නිරාකරණය සඳහා අමතර කාලයක් අවශ්‍යවන අවස්ථාවන්හිදී එයට අදාලවන හේතු සමග විසඳුමක් අපේක්ෂාකල හැකි දිනයක් රක්ෂණ ඔප්පු හිමියාට හිසි පරිදි සමාගම මගින් දැනුම් දෙනු ලැබේ.

(iii) ආරවුල් නිරාකරණය:

සමාගම විසින් මූලිකව ලබාදෙන ලද විසඳුම සම්බන්ධව රක්ෂණ ඔප්පු හිමියා තෘප්තිමත් නොවන්නේ නම් අදාල පැමිණිල්ල නිරාකරණය හෝ ප්‍රතිචාරය සමාගම වෙතින් ලැබී සති 4 ක් ඇතුළත විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රමවේදය යටතේ නම්කරනු ලබන නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත. එමෙන්ම පැමිණිල්ල නිරාකරණය/ ප්‍රතිචාරය සමාගම වෙතින් ලැබී සති 4 ක් ඇතුළතදී රක්ෂණ ඔප්පු හිමියා විසින් ඊට අදාලව ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් සමාගම විසින් අදාල පැමිණිල්ල නිරාකරණ ලද පැමිණිල්ලක් සේ සලකනු ලැබේ.

සමාගම විසින් සපයනු ලබන විසඳුම පිළිනොගන්නා අවස්ථාවලදී, පැමිණිල්ල රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා හෝ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම වෙත යොමු කිරීමේ හෝ ශ්‍රී ලංකාව ඇතුළත අධිකරණ හරහා නීතිමය කටයුතු ඇරැඹීමේ අයිතිය රක්ෂණ ඔප්පු හිමියා සතිය. මෙමගින් අපක්ෂපාතී නිරාකරණය සහ නියාමන ප්‍රමිතීන්ට අනුගතවීම සහතික කෙරෙයි.

■ **ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම (IRCSL) පිළිබඳ විස්තර:**

විමර්ශන අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම

11 වැනි මහල, නැගෙනහිර කුලුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.

දුරකථන: 0112396184-9 / 0112335167

ඊමේල්: investigation@ircs.gov.lk / info@ircs.gov.lk

■ **රක්ෂණ ඔම්බුඩ්ස්මන් කාර්යාලය පිළිබඳ විස්තර:**

ශ්‍රී ලංකා රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා

අංක 01, බෙතෙස්සා පෙදෙස, මිලාගිරිය, බම්බලපිටිය.

දුරකථන: 0114528671, 0112505542

ඊමේල්: info@insuranceombudsman.lk

වෙබ්: www.insuranceombudsman.lk

2.26 ප්‍රාථමික ප්‍රතිලාභය සඳහා වූ සීමාවන්

ප්‍රාථමික ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබන සීමා පහත පරිදි වේ

කාණ්ඩය	අවම (වර්ෂ)	උපරිම (වර්ෂ)
වයස	18	65
ඔප්පු කාලය	10	30

උපලේඛණ අංක 3

3. ජීවිත රක්ෂණ අතිරේක ප්‍රතිලාභ

උපලේඛණ අංක 3.1

3.1 හදිසි අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් සිදුවන පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාවයකදී වාරික ගෙවීමෙන් නිදහස්වීමේ ප්‍රතිලාභය (WP)

3.1.1 ප්‍රධාන අරමුණු සහ අවශ්‍යතාවය

ඔප්පුවෙහි පළමු උපලේඛණයෙහි II කොටසේ හදිසි අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් සිදුවන පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාවයකදී වාරික ගෙවීමෙන් නිදහස්වීමේ ප්‍රතිලාභය (WP) ඇතුළත් වේ නම් පමණක් මෙම ප්‍රතිලාභය අදාළ වේ.

රක්ෂණ ඔප්පුවේ පොදු ඔප්පු කොන්දේසි, විධිවිධාන හා වරප්‍රසාද සහ පහත සඳහන් ඔප්පු කොන්දේසි හා විධිවිධාන වලට යටත්ව, ඔප්පුව ප්‍රාණවත්ව පවතිනම් සහ මෙම ප්‍රතිලාභය සඳහා අදාළ වාරිකය ගෙවා තිබේනම්, රක්ෂිතයාගේ පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාව හදිසි අනතුරක් හෝ රෝගයක් මගින් සිදුවූ බවට සමාගම සෘජිමට පත්වන පරිදි සාක්ෂි ඉදිරිපත් කළහොත් සහ එම අකර්මණ්‍යතාවය දින එකසිය අසූවකට (180) නොඅඩු කාලයක් පැවැතිය හොත් පළමු උපලේඛණයේ නිශ්චිතව සඳහන් කරනු ලැබ ඇති සීමාවන් ඇතුළත මෙම රක්ෂණ ඔප්පුව වාරික ගෙවීමෙන් නිදහස් කෙරේ. එසේ වාරික ගෙවීම නිදහස් කරනුයේ එකී අකර්මණ්‍යතාවය ආරම්භ වූ දිනට පසුව එළඹෙන වාරික වන අතර එම නිදහස් කිරීම රක්ෂිතයා අකර්මණ්‍යව සිටී නම්, වාරික ගෙවීමට නියමිත කාලය ඉකුත්වීම දක්වා බල පැවැත්වේ. රක්ෂිතයා යථා තත්ත්වයට පත් වුවහොත් එදින සිට නැවත වාරික ගෙවීම ඔහු ඇය විසින් කළ යුතුය.

හදිසි අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් සිදුවන පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාවයකදී වාරික ගෙවීමෙන් නිදහස්වීමේ ප්‍රතිලාභය (WP), රක්ෂණ ඔප්පුවේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි සහ පහත දැක්වෙන විශේෂිත නියමයන් සහ කොන්දේසිවලට යටත් වේ.

3.1.2. ආවරණය හිමිනොවන කාලය

කිසියම් රෝගයක් හේතුකොට ගෙන සිදුවන පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාවයක්, ඔප්පුව ආරම්භක දිනය හෝ ඔප්පුවේ දිනය හෝ නැවත ප්‍රාණවත්/ප්‍රතිස්ථාපනය කළ දිනය යන අවස්ථාවලින් අවසාන සිදුවීමේ දින සිට දින තිහ (30) කට ප්‍රථම සිදුවන අකර්මණ්‍යතාවයකට මෙම ප්‍රතිලාභ ගෙවීම අදාළ නොවේ. මෙම ප්‍රතිලාභය රක්ෂණ ඔප්පුව ආරම්භ කළ දිනට පසුව ඔප්පුවට ඇතුළත් කරන ලද්දේ නම් ආවරණ හිමි නොවන කාල සීමාව, ප්‍රතිලාභය ඇතුළත් කළ දින සිට දින එකසිය අසූව (180) කි.

3.1.3 වාර මුදල් හා කොන්දේසි සංශෝධනය කිරීම

මෙම ප්‍රතිලාභය සඳහා වාරික ගෙවීම පිළිබඳව ඔප්පුවේ උපලේඛණයේ II කොටසේ දක්වා ඇති පරිදි පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතා ප්‍රතිලාභය යටතේ ගෙවිය යුතු වාරිකය සහතික කරනුයේ මෙම ප්‍රතිලාභය ආරම්භ කළ දින සිට වසර එක (01) ක කාලයක් සඳහා පමණක් වන අතර ඒ බව රක්ෂිතයාට දින තිහ (30) ක දැනුම් දීමකින් පසුව වාරික මුදල් හෝ අදාළ කොන්දේසි සංශෝධනය කිරීමේ බලය සමාගම සතිය. එවැනි ප්‍රතිශෝධන බලපවත්වනු ලබන්නේ ඊළඟ ඔප්පු සංවත්සර දිනයේ සිටය.

3.1.4 රැකියාවේ වෙනස්වීම් දැන්වීම

ජීවිත රක්ෂිතයාගේ රැකියාවේ සැලකිය යුතු වෙනස්වීමක් සිදුවුවහොත් එම වෙනස්වීමේ දින සිට දින දහහතර (14) ක් ඇතුළත ඒ බව සමාගම වෙත දැනුම් දී ඒ අනුව මෙම ප්‍රතිලාභය යටතේ ආවරණය වූ අවදානම් නැවත අනුමත කරගත යුතුය. අකර්මණ්‍යතාවය සිදුවන අවස්ථාවේදී ජීවිත රක්ෂිතයා යෝජනා පත්‍රයේ/සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් රැකියාවට වඩා වෙනස් වූ රැකියාවක නිරත වීමෙන් පැන නැගින්නාවූ හිමිකම්කරු වෙනුවෙන් වගකීමට සමාගම කිසිසේත් බැඳී නොමැත.

3.1.5 හිමිකම්පෑම පිළිබඳ දැන්වීම හා සනාථ කිරීම

මෙම ප්‍රතිලාභය යටතේ හිමිකම්පෑමකට තුඩුදිය හැකි රෝගයක් හෝ තුවාල පිළිබඳව එම සිදුවීමෙන් දින හැටක් (60) ඇතුළත සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිතව දැන්වීමක් කළ යුතු වන අතර යෝජනා පත්‍රයේ දී ඇති ලිපිනය සහ වර්තමාන ලියාපදිංචි ලිපිනයද සමාගම වෙත දැන්විය යුතුය. නියමිත කාලය තුළදී එසේ දැන්වීමට අපොහොසත් වීම මගින් එම හිමිකම නිශ්ප්‍රභා කිරීමේ බලය සමාගම සතුවේ. අකර්මණ්‍යතාවය සනාථ කිරීම සඳහා අවශ්‍ය වන සාක්ෂි, හිමිකම් ලබන්නාගේ වියදමින් සමාගම වෙත ලබාදිය යුතුවේ.

3.1.6 අකර්මණ්‍යතාවය දිගටම පවත්නා බවට සාධක

අකර්මණ්‍යතාවය පිළිබඳ සාධක සෑහීමකට පත්විය හැකි බව සමාගම විසින් පිළිගෙන තිබුණත් එම අකර්මණ්‍යතාවය දිගටම පවතින බවට සාධක ජීවිත රක්ෂිතයාගෙන් සාධාරණ කාල සීමාවක් ඇතුළත, සමාගමේ වියදම මත ඉල්ලීමට සමාගමට අයිතිය තිබේ. එබඳු සාධක සමාගමට සැපයීමට ජීවිත රක්ෂිතයා පැහැර හරින විටක හෝ වැටුපක් ලැබීම සඳහා හෝ වෙනත් අයුරින් හෝ යම් වැඩක හෝ රැකියාවක යෙදීමට ජීවිත රක්ෂිතයාට හැකියාවක් ඇතිවූ විටක හෝ එම අවස්ථා දෙකෙන් කුමක් වළඹියද මෙම ප්‍රතිලාභ යටතේ හිමිකම් සලකා බැලීම නතර වනු ඇත. තවද, ඉන්පසුව යෙදෙන වාර මුදල් මූලික ඔප්පුවේ කොන්දේසි වලට යටත්ව ගෙවිය යුතුවේ.

3.1.7 කොන්දේසි

- (i) ප්‍රතිලාභ ගෙවීම සලකා බැලීම සඳහා, හදිසි අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් වන පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාව සිදුවිය යුත්තේ;
 - (අ) මෙහි පළමු උපලේඛණයේ II කොටසේ සඳහන් පරිදි මෙම ප්‍රතිලාභය කල්පිරීමේ දිනයට පෙර; හෝ
 - (ආ) ජීවිත රක්ෂිතයාගේ වයස අවුරුදු හැත්තෑව (70) සපිරෙන දිනට හෝ ඊට පසු විලඹෙන ඔප්පු සංවත්සර දින යන සිදුවීම් දෙකෙන් පළමු සිදුවීමේදී.
- (ii) දින තිහක (30) අනුග්‍රහ කාලය ඉකුත් වී ගොස් තවදුරටත් වාරිකය නොගෙවා ඇත්නම් මෙම ප්‍රතිලාභය අක්‍රිය වනු ඇත.
- (iii) මුල් රක්ෂණ ඔප්පුව අවලංගු වන අවස්ථාවක මෙම අතිරේක ප්‍රතිලාභයද අවලංගු වනු ඇත.
- (iv) මෙම ප්‍රතිලාභය;
 - (අ) ලාභ සඳහා දායක නොවන අතර
 - (ආ) පවාරණ ගෙවාහිමි හෝ පූර්ණත්ව අගයකට හිමිකම් නොලබනු ඇත.
- (v) මෙම උපලේඛනයෙන් සපයා ඇති ප්‍රතිලාභ යටතේ හිමිකම් පෑමකින් පැන නගින කිසිදු ගෙවීමක් ලබා ගැනීමට පැවරුම්ලාභියකුට නාමිකයෙකුට හෝ ප්‍රතිලාභියෙකුට අයිතිවාසිකමක් නොමැත.

3.1.8 මෙම ප්‍රතිලාභය සඳහා වන බැහැර කිරීම්

මෙම ප්‍රතිලාභය යටතේ හිමිකම් පෑමට හේතුවූ සිද්ධිය හෝ රෝග තත්ත්වය පහත සඳහන් සිද්ධි හෝ සිද්ධීන් එකකට හෝ වැඩි ගණනක සෘජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් වශයෙන් සිදුවී ඇත්නම් මෙම ප්‍රතිලාභය යටතේ කිසිදු හිමිකමක් ගෙවීමට සමාගම බැඳී නොමැත.

- (i) තමන් විසින් කරගත් තුවාලයකින් හෝ සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමෙන්; සහ/හෝ
- (ii) පමණ ඉක්මවා මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් සිදුවන රෝගී තත්ත්වයන්, එමෙන්ම මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන අවස්ථාවක සිදුවන රිය අනතුරු හා අනෙකුත් හදිසි අනතුරකදී; සහ/හෝ
- (iii) කළින් තිබූ රෝගී තත්ත්වයක් හෝ තුවාල හෝ එවන් තත්ත්වයන් රක්ෂිතයා ජීවිත රක්ෂණ යෝජනා පත්‍රයේ/සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි සඳහන් කර ඔප්පුව ආරම්භක දිනට හෝ ඊට පෙර රක්ෂණ ඔප්පුව මගින් හෝ වෙනයම් තහවුරු ලිපියක් මගින් සමාගම විසින් ලිඛිතව පිළිගෙන තිබෙනම් හැර; සහ/හෝ

- (iv) පිළිගත් ගුවන් සමාගමක ගාස්තු ගෙවන මගියෙකු වශයෙන් හැර පීවිත රක්ෂිතයා කවර තරාතිරමක හෝ ගුවන් තරණයෙහි හෝ ගුවන් යානයක් හැසිරවීමකදී හෝ ගුවන් යානයක් තුල කාර්යභාරයක් නොමැතිව ඉන් ඉවත්වීමට සිදුවීම නිසා සිදුවන හදිසි අනතුරක් හේතුකොට ගෙන ඇතිවන තුවාල හේතුවෙන්; සහ/හෝ
- (v) යුද්ධයක් හෝ යුද්ධයක් බඳු මෙහෙයුමක් (යුද්ධයක් ප්‍රකාශ කර තිබුණත් නැතත්) සිවිල් යුද්ධයක්, කැරැල්ලක් අභිදෝශයක් කුමන අන්දමේ හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක්, ජන කැළඹීමක්, හමුදාව විසින් හෝ වෙනත් අන්දමකින් හෝ රාජ්‍ය බලය පැහැර ගැනීමක්, කැරලි කෝලාහලයක්, හමුදා කැරැල්ලක්, ආක්‍රමණයක්, විදේශ සතුරන්ගේ ක්‍රියාවක් හෝ නිත්‍යානුකූල අධිබලයකට විරුද්ධව යම් ක්‍රියාවක් හේතුවෙන් ඇතිවන තුවාල ; සහ/හෝ
- (vi) යුද්ධ, නාවුක ගුවන් හෝ පොලිස් හමුදා සංවිධානයක හෝ ඊට සමාන සේවයක යෙදී සිටියදී හමුදා අණාමත ත්‍රස්තවාදීන්, රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන් මැඩ පැවැත්වීමට සහය වීමෙන්; සහ/හෝ
- (vii) න්‍යෂ්ටික අනතුරු උදා: න්‍යෂ්ටික බල ශක්තියට නිරාවරණය වීම, (විකිරණශීලීතා දූෂණය, න්‍යෂ්ටික බද්ධය, විබද්ධය) හෝ ඕනෑම න්‍යෂ්ටික අපද්‍රව්‍යයක් නිසා හෝ රසායනික දූෂණය හේතුවෙන්; සහ/හෝ
- (viii) නයානක නැතහොත් අනතුරුදායක ක්‍රීඩා, නමුත් පහත සඳහන් ක්‍රියාකාරකම් වලට පමණක් සීමා නොවූ දියයට කිම්දීම, මෝටර් රථ ධාවන තරඟ, අහසේ සිට පැරෂූට් මගින් පැනීම, හැංග් ග්ලයිඩින්, කඳු හෝ ගිරි ශිඛර තරණය, දෙපයින් හැර අනෙකුත් ඕනෑම වර්ගයේ ධාවන තරඟ, රාඟ්ටින්, බන්ජ් පැනීම, පොතොලින්, දඩයමේ යෙදීම, බාධක අශ්ව තරඟ, පෝලෝ ක්‍රීඩා, හිම ක්‍රීඩා, අයිස් හොකී ක්‍රීඩාවන් හෝ සමාගම ලිඛිතව පිළිගන්නා ලද දෙයකට හැර ඕනෑම අනෙකුත් වෘත්තීමය ගණයට ගැනෙන ක්‍රීඩා වලට සහභාගි වීමෙන්; සහ/හෝ
- (ix) ස්වාභාවික අනතුරු පහත සඳහන් ස්වාභාවික අනතුරු වලට පමණක් සීමා නොවූ අයිස් කඳු කඩා වැටීම්, නාය යෑම්, තූම් කම්පා, ගංවතුර, තූම් කම්පා හෝ ගිණිකඳු පිපිරීම් මඟින් ඇතිවන සුනාමි හෝ උදම් රළු තත්ත්වයන්, සුළිසුළං, ධාරානිපාත වර්ෂාව, හරිකේන්, ටෝනාඩෝ හා ටයිෆූන් වැනි ස්වාභාවික විපත්; සහ/හෝ

4. මෙම රක්ෂණ ඔප්පුව සඳහා අදාළ වන නිර්වචනයන්

4.1 මූලික නිර්වචන

"වෙනස් කිරීම"

ඔප්පුවෙහි ප්‍රතිපාදනයන්ට අතිරේක හෝ විකල්ප සංශෝධනයන්/වෙනස් කිරීම් අමුණා ඇති සටහන්; වෙනස් කිරීම් බල පැවැත්වෙන්නේ සමාගම නිල වශයෙන් ඒ සඳහා අත්සන් කොට ඔප්පු හිමියා විසින් විය බාරගත් පසුවය.

"යෝජකයා"

රක්ෂණ යෝජනා පත්‍රයක් සම්පූර්ණ කොට අත්සන් තබා රක්ෂණ ඔප්පුවක් සඳහා ඉල්ලුම් කරන තැනැත්තා.

"යෝජනා පත්‍රය"

මෙම ඔප්පුව ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ පෝරමය. ගිවිසුම පදනම් කර ඇත්තේ මෙහි සඳහන් කළ කරුණු මතය.

"මූලික රක්ෂිත මුදල"

ජීවිත රක්ෂිතයාගේ අභාවයේදී ඔප්පුව යටතේ ගෙවනු ලබන අවම මුදල.

"ප්‍රතිලාභය"

සමාගම සමඟ ඇති රක්ෂණ ගිවිසුමට අනුව රක්ෂිතයා/යන් වෙත ලැබීමට අයිතිය ඇති සේවා/ප්‍රතිලාභ ප්‍රමාණය.

"හිමිකම්පාත්තා"

ඔප්පුව යටතේ ලබාගත හැකි කිසියම් ප්‍රතිලාභයක් සඳහා හිමිකම්පෑමට අදහස් කරන ඔප්පු හිමියා, නාමිකයා, පැවරුම්ලාභියා හෝ වෙනත් නීතිමය අයිතියක් ඇති පුද්ගලයකු (උදා:- මියගිය ඔප්පු හිමියාගේ උරුමකරුවකු, අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ පොල්මිසකරුවකු)

"සමාගම"

යුනියන් ඇෂුවරන්ස් පී.වීල්.සී (සමාගම් පී.කිසි 12) අදහස් වේ.

"ආවරණය"

ඔප්පුවට අදාළ කොන්දේසි හා නියමයන්, සීමාකිරීම් හා බැහැර කිරීම් වලට යටත්ව එම ඔප්පුව මඟින් ලබාදෙන ප්‍රතිලාභයට/ප්‍රතිලාභ වලට හිමිකම් පෑම සඳහා රක්ෂිත පුද්ගලයාට ඇති අයිතිය. ප්‍රතිලාභ/ය ලබාදිය යුත්තේ,

- (1) ඔප්පුව බලාත්මකව පවතින විටදී; සහ
- (2) කිසියම් අහෝසි කිරීමේ කොන්දේසි දිනයකට පෙරාතුව; සහ
- (3) ඔප්පුවේ දක්වා ඇති පරිදි හිමිකම් ලබන්නා ආවරණය ලබා ඇති පුද්ගලයකුවේ නම් සහ හිමිකම/ම් සඳහා සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කර තිබේනම් පමණි.

"ආවරණය ලැබූ පුද්ගලයා"

ඔප්පුව යටතේ ආවරණය බලාත්මකව පවතින කාලය තුළ ප්‍රතිලාභ හිමිවන ඔප්පු හිමියා හෝ ඔප්පු හිමියාගේ යැපෙන්නා.

"ආරම්භක දිනය"

රක්ෂණ ගිවිසුම ආරම්භ වන දිනය.

"කල්පිරීමේ දිනය"

රක්ෂණ ගිවිසුම අවසන් වන දිනය. මෙදිනෙන් පසුව තව දුරටත් ඔප්පුව බලාත්මකව නොපවතී.

"ඔප්පුවේ දිනය/නිකුත් කළ දිනය"

ඔප්පුව යටත් යෝජකයා ඔප්පු හිමියකු ලෙස පිළිගත් දිනය.

"යැපෙන්නෙකු"

රක්ෂණ ඔප්පු හිමියාගේ නීත්‍යානුකූලව විවාහ වූ කලත්‍රයෙකු, ඔප්පු හිමියාගේ අවිවාහක යැපෙන්නෙකු හෝ ඔප්පු හිමියාගේ කලත්‍රයෙකු (ස්වාභාවික දරුවෙකු, සුළු දරුවෙකු හෝ නීත්‍යානුකූලව හදාගත් දරුවෙකු ඇතුළුව) මාස හයකට (06) වැඩි විය යුතුය.

සමාගම වෙතත් විධිවිධාන අනුමත කරන්නේ නම් මිස, කලත්‍රයාගේ හෝ අවිවාහක යැපෙන්නෙකුගේ ප්‍රධාන පදිංචි ස්ථානය ඔප්පු හිමියා සමඟ තිබිය යුතුය. "යැපෙන්නෙකු" යන පදයට අවුරුදු දහඅට (18) ට වැඩි අවිවාහක යැපෙන්නෙකු ඇතුළත් නොවේ.

"තහවුරු ප්‍රකාශණය"

ඔප්පුවේ අඩංගු නියමයන් හා කොන්දේසි වල කිසියම් වෙනස්වීමක් හෝ වෙනස් කිරීමක් කර ඇත්නම් එම වෙනස/වෙනස්කම් ඇතුළත් කරමින් එක් රක්ෂණ ඔප්පුවට කරනු ලබන ඇමුණුම.

"බැහැර කිරීම්"

ඔප්පුවෙන් ආවරණය නොවන අවස්ථා සහ ප්‍රතිලාභ.

"කල් ඉකුත්වීමේ දිනය"

ඔප්පුව යටතේ ලබා දී ඇති ආවරණ සහ ප්‍රතිලාභ අහෝසිවන දිනය.

"අනුග්‍රාහ කාල සීමාව"

වාරිකයක් ගෙවීමට නියමිත දිනයේ සිට එම වාරිකය ගෙවීම සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන අතිරේක සහන කාලය වේ. අනුග්‍රාහ කාලය තුළ වාරිකය ගෙවනු ලබන්නේ නම් නියමිත දිනට වාරිකය ගෙවූ සේ සලකනු ලබන අතර අනුග්‍රාහ කාලසීමාව තුළ රක්ෂණ ඔප්පුව බලාත්මකව පවතී.

"ආයෝජන ගිණුම"

මෙම ඔප්පුව සඳහා සමාගම විසින් නාමිකව පිහිටුවා පවත්වාගෙන යනු ලබන පුද්ගල ගිණුම.

"ජීවිත රක්ෂිතයා"

මෙම ඔප්පුව යටතේ ජීවිතය රක්ෂණය කර ඇති පුද්ගලයා ලෙස ඔප්පුවේ පළමු උපලේඛණයේ නම සඳහන් කර ඇති තැනැත්තාවේ. විශේෂයෙන් නමක් සඳහන් කර නැති අවස්ථාවකදී ඔප්පු හිමියා ජීවිත රක්ෂිතයා ලෙස සැලකේ.

"නාමිකයා"

2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්ත පාලන පනතේ 43 වන කොටස (සෘෂ්ටි 'කම) සහ සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි 544 වන කොටස අනුව ඔප්පු හිමියා විසින් තම මරණයෙන් පසුව ප්‍රතිලාභ ලැබීමට සුදුසු පුද්ගලයා ලෙස සමාගම වෙත ලිඛිතව නම් කිරීමෙන් පසුව සමාගම විසින් පිළිගන්නා ලද තැනැත්තා.

"ඔප්පුව"

රක්ෂණ ගිවිසුමට අදාළ වන පාලන කොන්දේසි, වරප්‍රසාද හා බැහැරකිරීම් අඩංගු වන ලියවිල්ල.

"ඔප්පු හිමියා"

මෙම ඔප්පුව යටතේ ඇති සියලු අයිතිවාසිකම්, වරප්‍රසාද හා විකල්පයන් භුක්ති විඳීමේ අයිතිය ඇති පුද්ගලයා වේ.

"ඔප්පු වර්ෂය"

ඔප්පුවේ ආරම්භක දිනයෙන් පටන් ගන්නා අවුරුද්ද හෝ චතූර්ත සිට චලඹෙන ඔප්පු සංවත්සරය අදහස් වේ.

"පෙර පැවති තත්ත්වයන්"

රක්ෂණ ආවරණය ආරම්භ කිරීමට පෙර කිසියම් අවස්ථාවක ඇති වූ, වෛද්‍ය ප්‍රතිකාර හෝ වෛද්‍ය උපදෙස් ලබාගත් හෝ ලබා නොගත් කිසියම් සෞඛ්‍යමය හෝ ජී හා අදාළ තත්ත්වයන් (අසනීප, රෝග ලක්ෂණ, ප්‍රතිකාර ගැනීම් හා වේදනා★ මින් අදහස් වේ. ඔප්පු හිමියා, රක්ෂිතයා සහ යැපෙන්නන් දැනගත යුතු, දැන සිටි හෝ දැන සිටියේ යැයි සාධාරණ ලෙස උපකල්පනය කළ හැකි විවැනි තත්ත්වයක් හෝ අදාළ තත්ත්වයක් පෙර පැවති තත්ත්වයක් ලෙස සැලකේ. ඉල්ලුම් පත්‍රය අත්සන් කළ අවස්ථාවේ සිට සමාගම මඟින් විය පිළිගැනීම තහවුරු කළ අවස්ථාව දක්වා ඇතිවන තත්ත්වයන්ද පෙර පැවති තත්ත්වයන් ලෙස ඒ සමානවම සැලකේ.

"වාරිකය"

ඔප්පුවේ ආවරණය බල පවත්නා ගැනීම සඳහා ඔප්පු හිමියා විසින් කොටස් වශයෙන් නිත්‍ය වාරික ලෙස හෝ චක්‍රවර්තීය යුතු වාරිකය.

"මූලික ප්‍රතිලාභය"

ප්‍රධාන ඔප්පුව යටතේ ලබාදෙන ප්‍රතිලාභයයි. ජීවිත රක්ෂිතයාගේ මරණයේ දී හෝ ඔප්පුව කල්පිරීමේ දී ගෙවන මුදල.

"උපලේඛණය"

රක්ෂණ ගිවිසුමෙහි සාක්ෂියක් ලෙස සමාගම මඟින් නිකුත් කරනු ලබන ඔප්පු ලේඛනයේ කොටසකි.

"රක්ෂිත මුදල"

මරණය, ආබාධිතභාවය, බරපතල රෝගාබාධ, සැත්කම් වැනි අදාළ සිදුවීමකදී ගෙවිය යුතු උපරිම මුදල.

"ඔප්පුවේ කාලය"

ඔප්පුව විසින් ආවරණය ලබාදෙන කාල සීමාව.

"ආවරණය හිමි නොවන කාලය"

ඔප්පුව ආරම්භක දිනයෙන් හෝ ලියාපදිංචි කරන ලද දිනයෙන් පටන් ගෙන අලුතින් ආවරණය ලැබූ තැනැත්තාට ඔප්පුව යටතේ යම් නිශ්චිත සෞඛ්‍ය තත්ත්වයන් හෝ ප්‍රතිකාර වර්ගයන් සඳහා ආවරණය ලබා නොදෙන කාල පරිච්ඡේදය.

4.2 අතිරේක ප්‍රතිලාභ සඳහා අදාළ වන මූලික නිර්වචන

"හදිසි අනතුර"

ශාරීරික තුවාල ඇතිකරන්නාවූත්, සැහැසිවූත්, අනපේක්ෂිතවූත්, ස්වේඡ්චාවෙන් තොරවූත්, බාහිරව සිදුවන්නාවූත්, දෘෂ්‍යමානවූත් සහ පැහැදිලි හේතුවක් ඇතිව හෝ හැතිව සිදුවන ක්‍රියාවක් හෝ ක්‍රියාදාමයක්.

"හදිසි අනතුරු මරණය" යනු

- (i) හදිසි අනතුරක් නිසා ඇති වූ ශාරීරික තුවාල හේතුවෙන් සිදුවන සහ
- (ii) නිශ්චිතවම හා සෘජුවම එකී ශාරීරික තුවාල හේතුවෙන් පමණක්, වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන, සහ
- (iii) විවැනි හදිසි අනතුරක් සිදු වූ දින සිට දින අනූවක් (90) ඇතුළත, ආවරණය පවතින කාලය තුළ සිදු වූ මරණයකි.

"ශාරීරික තුවාල" යනු

දියේ ගිලීම් සහ ශරීර අභ්‍යන්තරයේ ඇති වූ තුවාල යන අවස්ථාවන් හැර තැල්මක්, සීරීමක් වැනි බාහිර සලකුණු මඟින් තහවුරු වන්නා වූ තුවාල අදහස් වේ.

"සංජානීය රෝග"

පාරම්පරික සාධක නිසා හෝ ගර්භණී කාලයේදී ඇති වන සංකූලතා හේතුවෙන්, උපන් අවස්ථාවේ පටන් පැවති

රෝගාබාධයක්/අසාමාන්‍යතාවයක්/අබලතාවයක් හෝ ඉන් පසුව පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ ඕනෑම අවස්ථාවක අනාවරණය කරගත් විවැනි තත්ත්වයක්.

"රෝගය"

සාමාන්‍ය ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් වෙනස් වූ සහ හඳුනාගත හැකි සලකුණු සහ රෝග ලක්ෂණ මගින් සනාථ කළ හැකි ශාරීරික වෙනස් වීම්.

"වෛද්‍යවරයා"

වෛද්‍ය උපාධියක් සහිතව නීත්‍යානුකූලව සුදුසුකම්ලත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෛද්‍ය කවුන්සලයේ හෝ ඔහු හෝ ඇය සේවය කරන රටෙහි වෛද්‍ය අධිකාරියෙහි ලියාපදිංචි වී ඇති හෝ නීත්‍යානුකූල බලපත්‍රයක් ඇතිව, අවසර ලද ක්ෂේත්‍රය තුළ ක්‍රියාකරන්නාවූද තැනැත්තා වේ.

"රෝහල" යනුවෙන් අදහස් වනුයේ

- (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාපිත නීති රීති වලට හෝ ඊට සමාන ප්‍රමිතීන්ට (සමානත්වය තීරණය කරනු ලබන්නේ සමාගම විසින්) අනුකූලව පිහිටුවන ලද බලපත්‍රලාභී ආයතනයක් වීම.
- (ii) නීත්‍යානුකූල සුදුසුකම් (විම්.බී.බී.වස් හෝ විම්.ඩී. බටහිර වෛද්‍ය උපාධිය ඇති) ලද වෛද්‍යවරුන් එක් අයකුට වැඩි ගණනක් සෑම විටම සේවයේ නිරතව ඇති ආයතනයක් වීම.
- (iii) මූලික වශයෙන් නේවාසික රෝගීන් සඳහා රෝග නිශ්චය කිරීමේ හා ප්‍රතිකාර කිරීමේ සේවාවන් ලබා දිය හැකි වූද, නීත්‍යානුකූල සුදුසුකම්ලත් වෛද්‍යවරයකු විසින් හෝ එවන් වෛද්‍යවරයෙකුගේ නිරන්තර අධීක්ෂණය යටතේ ශල්‍යකර්ම කිරීමේ හැකියාව ඇති සහ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක, ලියාපදිංචි, අදාළ සුදුසුකම් ලත් හෙද සේවයක් ලබාගත හැකි ආයතනයක් වීම.
- (iv) දැඩි සත්කාර ඒකකයක් ඇති ආයතනයක් වීම.
- (v) නේවාසික රෝගීන්ගේ වෛද්‍ය සටහන් දෛනිකව පවත්වාගෙන යන්නා වූ හා එම සටහන් සඳහා සමාගමේ බලයලත් නිලධාරියාට ප්‍රවේශය ඇත්තා වූ ආයතනයක් වීම.
- (vi) නේවාසික රෝගීන් සඳහා වෛද්‍ය පහසුකම් ඇත්තා වූ සහ සාමාන්‍යයෙන් පිළිගත් විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන ආයතනයක් වීම.
- (vii) පහත දැක්වෙන ආයතන නිර්වචනයෙන් බැහැර වන අතර ඒවා "රෝහල්" ලෙස සලකනු නොලැබේ.
 - (a) ආයුර්වේද රෝහල් හෝ දේශීය, නෝම්යෝපති හෝ කටු චිකිත්සක ප්‍රතිකාර සැපයීම සඳහා පමණක් ඇති ස්ථාන.
 - (b) විවේක, විකිත්සක ස්ථාන පූර්ණ සුවය ලැබෙන තෙක් රඳවා තබාගන්නා ස්ථාන, භාරකාර ස්ථාන හා ස්වස්තාල.
 - (c) තමාගේ කටයුතු කර ගැනීමට නොහැකි අය රඳවා තබාගන්නා ස්ථාන, වැඩිහිටියන්, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් මානසික අසාමාන්‍යතාවයන්ගෙන් පෙළෙන අය අබලතාවයට ලක්වූවන් හා රැක බලාගැනීම අවශ්‍ය කරන්නා වූ පුද්ගලයන් රඳවා තබාගන්නා ස්ථාන.

"අසනීපය"

සාමාන්‍ය ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් වෙනස් වූ සහ හඳුනාගත හැකි සලකුණු සහ රෝග ලක්ෂණ මගින් සනාථ කළ හැකි ශාරීරික වෙනස් වීම්.

"තුවාලය"

අනෙකුත් සියලුම හේතුවලින් බැහැරව අහඹුවක් මගින් සිදුවන ශාරීරික හානිය.

"එකවර ගෙවන මුදල"

ඔප්පුව යටතේ ආවරණය වන ප්‍රතිලාභයක් වෙනුවෙන් එකවර ගෙවනු ලබන මුදල.

"අතිරේක ආචරණ"

ප්‍රධාන ඔප්පුවට අමතරව ලබාගත හැකි ආචරණ. මේ සඳහා අමතරව වාරික ගෙවිය යුතුය.

"ශල්‍ය වෛද්‍යවරයා"

එම්.එස්./එල්.ආර්.සී.එස් (ශල්‍ය ශාස්ත්‍රය) හෝ එම්.එස් (නාරි හා ප්‍රසව) හෝ එම්.ආර්.සී.ඕ.පී/එල්.ආර්.සී.ඕ.පී.යන වෛද්‍ය උපාධීන් මගින් සුදුසුකම් ලැබූ හා ඔහු හෝ ඇය සේවය කරන්නා වූ රටෙහි වෛද්‍ය අධිකාරියෙහි නියමාකාරයෙන් ලියාපදිංචි වී බලපත්‍ර ලබාගත් තැනැත්තෙකු වේ.

"ඔප්පු සංවත්සරය"

ඔප්පුවේ ආරම්භක දිනයෙන් මාස දොළහකට පසු එළඹෙන දිනයයි.

"ශල්‍යකර්ම / ශල්‍යකර්ම ක්‍රියා පටිපාටිය"

විෂබීජ නාශක රඟහලක සුදුසුකම් ලත් ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් ශරීර පටක මත භෞතික හෝ උපකරණ මැදිහත්වීමක් අදහස් කෙරේ

සාමාන්‍ය ශල්‍ය උපකරණ භාවිතා කරමින් දේශීය, කොළ ඇට පෙළ හෝ සාමාන්‍ය නිර්වින්දනය යටතේ පරිසරය:

- (අ) ඕනෑම අවයවයක් හෝ ශරීර කොටසක් කැපීම, ඉවත් කිරීම, විද්‍යුත් කැටි ගැසීම, අලුත්වැඩියා කිරීම, සංශෝධනය කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීම; හෝ
- (ආ) හැසිරවීමෙන් අස්ථි බිඳීමක් හෝ විස්ථාපනයක් අඩු කිරීම; හෝ
- (ඇ) ස්වරාලය, බිරොන්කස්, ශ්වාසනාලය, ිදවයටම, ආමාශය, අන්ත්‍රය, මුත්‍රාශය හෝ මුත්‍රා මාර්ගයෙන් ගල් සහ විදේශීය ද්‍රව්‍ය ඉවත් කිරීම.

"ශල්‍ය කර්ම ලැයිස්තුව"

මෙම ඔප්පුව යටතේ ආචරණය වන ශල්‍යකර්ම ලැයිස්තුව.

"පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාව"

හදිසි අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් පුද්ගලයකු පූර්ණ ලෙස සදාකාලිකවම අබලතා තත්ත්වයට පත්වීම; පූර්ණ හා නිත්‍ය අකර්මණ්‍යතාවක් ලෙස සැලකෙන්නේ;

- (i) අබලතාව සිදුවන අවස්ථාවේ සහ ඉන් පසුව කවරදාක හෝ කිසියම් ගාස්තුවක්, වැටුපක් හෝ ලාභයක් ඉපැයීමට හෝ ලබාගැනීමට හැකි, කිසිදු කාර්යයක, රැකියාවක හෝ වෘත්තියක නිරතවීමට හෝ සහභාගී වීමට නොහැකි වීම. හෝ
- (ii) ඒ හේතුවෙන් සිදුවන
 - (a) ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස සම්පූර්ණයෙන් ඇස් දෙකම අන්ධ වීම හෝ
 - (b) ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස හා පූර්ණ ලෙස මැණික්කටුව හෝ වලලුකර හෝ ඊට ඉහළින් ගාත්‍රා දෙකක් අකර්මණ්‍යතා තත්ත්වයට පත්වීම හෝ
 - (c) පූර්ණ ලෙස හා නැවත ප්‍රකෘත්තිමත් කළ නොහැකි ආකාරයෙන් එක් ඇසක පෙනීම නැති වීම සහ මැණික්කටුව හෝ වලලුකර හෝ ඊට ඉහළින් එක් ගාත්‍රාවක් සම්පූර්ණයෙන් නැවත ප්‍රකෘත්තිමත් කළ නොහැකි ආකාරයෙන් අකර්මණ්‍ය වීම.

ඇමුණුම 1 - පවාරණ ගාස්තු

පවාරණ කිරීමේ ගාස්තු ගණනය කිරීම පිළිබඳ විස්තරාත්මක විස්තරයක් සඳහා, කරුණාකර ප්‍රතිපත්ති ලේඛනයේ 2.7 කොටස බලන්න.

Policy Year	Surrender charge
1	100%
2	100%
3	100%
4	50%
5	45%
6	40%
7	35%
8	30%
9	20%
10	10%
11 - 30	0%

ඇමුණුම 2 - A 67/70 Ultimate Mortality Rates

Age	q x	Age	q x	Age	q x
0	0.00073	44	0.00234	83	0.12506
1	0.00068	45	0.00264	84	0.13580
2	0.00063	46	0.00298	85	0.14727
3	0.00058	47	0.00336	86	0.15952
4	0.00053	48	0.00378	87	0.17255
5	0.00049	49	0.00426	88	0.18638
6	0.00045	50	0.00479	89	0.20104
7	0.00042	51	0.00538	90	0.21651
8	0.00040	52	0.00603	91	0.23281
9	0.00038	53	0.00675	92	0.24992
10	0.00037	54	0.00756	93	0.26783
11	0.00037	55	0.00844	94	0.28651
12	0.00037	56	0.00942	95	0.30593
13	0.00040	57	0.01050	96	0.32605
14	0.00047	58	0.01169	97	0.34680
15	0.00061	59	0.01299	98	0.36815
16	0.00081	60	0.01443	99	0.39000
17	0.00106	61	0.01601	100	0.41229
18	0.00100	62	0.01775	101	0.43493
19	0.00094	63	0.01965	102	0.45783
20	0.00089	64	0.02174	103	0.48090
21	0.00084	65	0.02403	104	0.50403
22	0.00080	66	0.02654	105	0.52714
23	0.00076	67	0.02927	106	0.55012
24	0.00072	68	0.03227	107	0.57289
25	0.00069	69	0.03554	108	0.59534
26	0.00067	70	0.03911	109	0.61738
27	0.00066	71	0.04300	110	0.63895
28	0.00065	72	0.04723	111	1.00000
29	0.00065	73	0.05184		
30	0.00065	74	0.05685		
31	0.00067	75	0.06229		
32	0.00070	76	0.06819		
33	0.00074	77	0.07458		
34	0.00079	78	0.08150		
35	0.00086	79	0.08897		
36	0.00094	80	0.09703		
37	0.00103	81	0.10571		
38	0.00115	82	0.11504		

පළමුවන උපලේඛනයේ ii වන කොටසෙහි මූලික රක්ෂිත මුදල යටතේ සපයා ඇති ජීවිත රක්ෂණ ආවරණය සඳහා අවදානම් වාරිකය ගණනය කරනුයේ, වත්මන් වයසට සමීප උපන් දිනයට වසර 3ක් එක් කළ පසු ඇති වයස සඳහා අදාළ ඉහත දී ඇති A67/70 ultimate mortality rate භාවිතයෙන් ය.